

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කරුණාගල වැව්ලි සමාගමෙහි 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ජරමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහ ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා

ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1. ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුරුණෑගල වැවිලි සමාගමට වගා කටයුතු සඳහා බදු දී තිබුණු ඉඩම්වලට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු හිඟ බදු කුලිය සමාගමේ පොත් අනුව රු.330,779,281 ක් වූ අතර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තා අනුව එම වටිනාකම රු.368,920,534 ක් වූයෙන් රු.38,141,253ක නොසැසඳීමක් නිරීක්ෂණය විය. තවද, භාණ්ඩාගාරයට ගෙවිය යුතු මෙම බදු කුලිය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වගකීම් ලෙස දැක්වීමෙන් තොරව අසම්භාව්‍ය බැරකමක් ලෙස රු.342,979,245 ක වටිනාකමක් ගිණුම් සටහන්වල දක්වා තිබුණි.	සමාලෝචිත වර්ෂය අවසානයට රු.368,920,534 ක් ගෙවිය යුතු වුවද එය 2025 මාර්තු 17 දක්වා වන අතර සමාගමේ ශුද්ධ වත්කම් ප්‍රමාණය මත පදනම් වූ සමීකරණයක් අනුව බදු කුලී ගණනය කරන අතර, එම වටිනාකම අඩු බැවින් මුදල් අමාත්‍යාංශය හා රේඛීය අමාත්‍යාංශය සමග ගැටළුව නිරාකරණය කර ගන්නා තෙක් වගකීමක් ලෙස හඳුනාගත නොහැකි බව.	භාණ්ඩාගාරය හා රේඛීය අමාත්‍යාංශය සමඟ කඩිනමින් සාකච්ඡා කර නිවැරදි බදු කුලිය ගිණුම්ගත කර නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 283.47 ක ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ලාභය රු. මිලියන 476.61 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 193.14 පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පෙර වර්ෂයට සාපේක්ෂව මූල්‍ය ආදායම රු. මිලියන 138.83 කින් අඩුවීමත්, ආදායම් බදු වියදම රු. මිලියන 73.53 කින් වැඩිවීමත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

	2024 (රු.)	2023 (රු.)	විචලනය (රු.)	විචලනයේ ප්‍රතිශතය සියයට
අයහාරය	1,284,448,519	1,010,951,819	273,496,700	27
මූල්‍ය හා අනෙකුත් ආදායම්	211,034,700	360,781,268	(149,746,568)	(42)
විකුණුම් පිරිවැය	794,727,717	563,224,713	231,503,004	41
පරිපාලන වියදම්	211,033,967	226,833,617	(15,799,650)	(7)
මූල්‍ය වියදම්	74,888,281	47,244,012	27,644,269	59

2.3.1 අනුපාත විශ්ලේෂණය

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට ජංගම අනුපාතය හා ක්ෂණික වත්කම් අනුපාතයන් පිළිවෙලින් 5:1 ක් හා 4:1 ක් වූ අතර පසුගිය වර්ෂයේදී එම අනුපාතයන් 5:1 ක් විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දළ ලාභ අනුපාතය සියයට 38 ක් වූ අතර පසුගිය වර්ෂයේදී එම අනුපාතය වූ සියයට 44 සමඟ සැසඳීමේදී දළ ලාභ අනුපාතය සියයට 6 කින් පිරිහී තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේදී ශුද්ධ ලාභ අනුපාතය සියයට 22 ක් වූ අතර පසුගිය වර්ෂයේදී එම අනුපාතය වූ සියයට 47 සමඟ සැසඳීමේදී ශුද්ධ ලාභ අනුපාතය සියයට 25 කින් පිරිහී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරන අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
(අ) දොඩම්ගස්ලන්ද පළාත් වතු සමූහයට අයත් හොලොන්ගොල්ල බෙදුමේ සුදු පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීම් සඳහා ඉකුත් වර්ෂයේදී යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම විධිමත් පරිදි අවශ්‍යතා හඳුනා නොගෙන තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් පළමු අවස්ථාවේදී රු.9,644,090 ක යන්ත්‍ර මිලදී ගෙන, නැවත මිල ගණන් කැඳවීමකින් තොරව තාක්ෂණික හා ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත නැවත වරක් එම සැපයුම්කරුවන්ගෙන්ම රු.3,470,000 ක් වටිනා යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. ඒ අනුව රු.13,114,090 ක් වැයකර මිලදී ගෙන තිබූ	මෙම කර්මාන්තශාලාවේ ධාරිතාව වැඩි කිරීම හා යන්ත්‍රයක් ක්‍රියා විරහිත වුවහොත් අදාළ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට උපදේශක විසින් දුන් උපදෙස් මත මෙම මිලදී ගැනීම සිදු කර ඇති බව.	විධිමත් සැලසුමකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීමටත් මිලදී ගත් යන්ත්‍ර නිෂ්පාදන කාර්යයට යෙදවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගත යුතුය.

යන්ත්‍ර උපකරණ වර්ෂ 02 කට වැඩි කාලයක් ගත වී තිබුණද, ඒවා පොල්තෙල් නිෂ්පාදන කාර්යයට නොයොදවා සමාලෝචිත වර්ෂය අවසානය වනවිටත් නිෂ්කාර්යව ගබඩා කර තිබුණි.

- | | |
|---|--|
| <p>(ආ) සමාගම සතු වතු කලාප 07 ක් තුල හෙක්ටයාර 3,616.15 ක පොල් වගා කර තිබුණු අතර මුළු පොල් ගස් ප්‍රමාණය 495,032 කි. 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වාර්ෂිකව යටි වගාව ලෙස සිටුවන ලද පොල් පැළ ප්‍රමාණය සහ පුරප්පාඩු සිටුවන ලද පැළ ප්‍රමාණය පිළිවෙලින් 9,796ක්, 13,538ක් ,9,800ක්, 8,735ක් හා 11,357ක් වූ බැවින් සමාලෝචිත වර්ෂය අවසානයට තවදුරටත් සිටුවීමට ඇති පුරප්පාඩු පැළ සංඛ්‍යාව 82,774 ක් ව පැවතුණි. සමාගමේ වැවිලි වර්ග අතරින් ප්‍රධානම හෝගය වන පොල් වගාවේ පුරප්පාඩු ගස් සංඛ්‍යාව සම්පූර්ණ කර වගාව ව්‍යාප්ත කිරීම සඳහා සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නොතිබුණි.</p> | <p>සෑම වර්ෂයකම පොල් යටි වගා ආරම්භ කිරීම හා පුරප්පාඩු සිටුවීම අඛණ්ඩව කරනු ලබන අතර වතුයායන්හි පවතින සම්පත් ප්‍රමාණය පදනම්ව මූල්‍ය පාලනයක් සහිතව පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුකූලව නඩත්තු කළ හැකි ප්‍රමාණයකට පමණක් අඛණ්ඩව පැළ සිටුවීම තුළින් පොල් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව.</p> |
|---|--|

3.2 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ධාතුසේනපුර TJC අඹ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වටිනාකම රු.725,000 ක් වූ අඹ පැළ 2,900 ක් මිලදී ගෙන මාස 10 ක් ගතවී තිබුණද පැළ සිටුවීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම නිසා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොතිබුණි. මේ හේතුවෙන්, එම පැළ වල ගුණාත්මකභාවයට හානි සිදු වීමේ අවධානමක් පැවතුණි.	පැළ සිටුවීම සඳහා යොදා ගැනීමට නියමිතව තිබුණු ගොඩ කුඹුරු භූමිය සම්බන්ධයෙන් ගොවීන් දක්වන ලද විරෝධතාවය නිසා එයට පිළිතුරු ලැබෙන තෙක් පැළ රෝපනය කිරීම අත්හිටුවා ඇති අතර අඹ පැළ ප්‍රමාණයෙන් විශාල පොලිතින් බැග්වලට මාරු කර වැඩි වර්ධනයක් ලබා ගැනීම සඳහා නිරන්තර අවධානය යොමු කරමින් නඩත්තු කරනු ලබන බව.	විධිමත් සැලසුමකින් තොරව ව්‍යාපෘති තෝරාගෙන ක්‍රියාත්මක කළ නිලධාරීන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමටත්, මිලදී ගත් අඹ පැළ වගා කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගත යුතුය.

4 ගිණුම් කටයුතු භාවය සහ යහ පාලනය

4.1 වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.6 ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන සමග කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණනයට ඉදිරිපත්කර නොතිබුණි.	වාර්තාව පිළියෙල කරමින් පවතින බව.	වාර්ෂික වාර්තාව කඩිනමින් පිළියෙල කිරීමටත්, එළඹෙන වර්ෂයේ සිට චක්‍රලේඛ ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන සමග කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමටත් කටයුතු කළ යුතුය.